

ශ්‍රී ලංකාවේ විසම්මතීය මර්දනය

ඔක්තෝබර්- දෙසැම්බර් 2018



කවුචන රැඳවුම් භාරයේ සිටියදී සිදු වූ මරණයට විරුද්ධව විරෝධතා. පින්තූරය - www.hirunews.lk

INFORM

www.ihrdc.wordpress.com

Human Rights Documentation Centre

informcolombo@gmail.com

ශ්‍රී ලංකාවේ විසම්මුතිය මර්දනය ඔක්තෝබර් - දෙසැම්බර්

© ඉන්ෆෝම් මානව හිමිකම් දත්ත කේන්ද්‍රය, 2018

කොළඹ, ශ්‍රී ලංකාව.

බ්ලොග් අඩවිය: <https://ihrdc.wordpress.com/>

ඊමේල් ලිපිනය: informcolombo@gmail.com

ආවරණය කළ මාතෘකා

- A. උතුරු නැගෙනහිර දම්ල ක්‍රියාකාරීන්ට සහ දේශපාලනඥයන්ට තර්ජන සහ බාධා
- B. අදහස් ප්‍රකාශනයේ නිදහසට විරුද්ධව පහරදීම්, බිය ගැන්වීම් සහ සීමා
- C. වෙනත් ආකාරවල තර්ජන සහ බිය ගැන්වීම්
- D. ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් පසුව සිදු වූ මර්දනයන්

ඉන්ෆෝම් 1990 දී පිහිටුවන ලද්දේ ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම ජනවාර්ගික අර්බුදය සහ යුද්ධය යන සන්දර්භයේදී මානව හිමිකම් තත්වය ගැන අධීක්ෂණය සහ ලේඛනගත කිරීමට මෙන්ම ප්‍රාදේශීය, ජාතික සහ අන්තර්ජාතික තලයන්හිදී ලිඛිතව සහ වාචිකව එම තත්වය වාර්තා කිරීමටයි. එසේම ඉන්ෆෝම් සිය අයිතිවාසිකම් නිතර සහ ක්‍රමානුකූල ලෙස උල්ලංඝනය වෙන අනෙකුත් ප්‍රජාවන් සමඟ ද වැඩ කර ඇත. වර්තමානයේ, ඉන්ෆෝම් ඡන්ද නිරීක්ෂණය, ප්‍රකාශනයේ නිදහස සහ මානව හිමිකම් ක්‍රියාධරයන් ඉලක්ක කර ගනිමින් වැඩ කරයි. ශ්‍රී ලංකාවේ, කොළඹ පිහිටා ඇති ඉන්ෆෝම් ආයතනය දේශීය ක්‍රියාධරයන්, කණ්ඩායම් සහ ජාල සමග මෙන්ම, කලාපීය) ආසියානු, සහ අන්තර්ජාතික මානව හිමිකම් ජාල සමග ද කිට්ටුවෙන් කටයුතු කරයි.

පටුන

- ක්‍රමවේදය1
- විධායක සාරාංශය.....1
- A. උතුරු නැගෙනහිර දෙමළ ක්‍රියාකාරීන්ට සහ දේශපාලනඥයන්ට බාධා සහ තර්ජන3
 - 1. ක්‍රියාකාරිකයා ත්‍රස්ත විමර්ශන අංශයට කැඳවා ප්‍රශ්න කරයි.....3
 - 2. ක්‍රියාකාරිකයා ත්‍රස්ත විමර්ශන අංශයට කැඳවා ප්‍රශ්න කරයි.....3
 - 3. දේශපාලන පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ත්‍රස්ත විමර්ශන අංශය වෙත කැඳවා ප්‍රශ්න කෙරේ.....4
 - 4. මහවිරු සැමරුම් ගැන යුද හමුදාව සැලකිල්ලෙන්.....4
 - 5. නිලිපත් සැමරුමේ සංවිධායක ත්‍රස්ත විමර්ශන අංශය විසින් කැඳවයි4
 - 6. උතුරු පළාත් සභා මන්ත්‍රී සහ තරුණයන් සිව්දෙනෙක් අත්අඩංගුවට5
 - 7. සැමරුම් උත්සවයට බාධා.....6
 - 8. සැමරුම් උත්සවයට පහර දීම7
 - 9. උපවාසය නතර කරන්නැයි කාන්තාවකට පොලීසිය බල කරයි.....8
- B. ප්‍රකාශනයේ නිදහසට එරෙහිව පහරදීම්, බිය ගැන්වීම් සහ සීමා9
 - 10. ත්‍රස්ත විමර්ශන අංශය දෙමළ ජනමාධ්‍යවේදියා දිගින් දිගටම ඉලක්ක කරයි.....9
 - 11. මාධ්‍ය අමාත්‍යවරයා පුවත්පතේ වාර්තාකරු ඉලක්ක කරයි 'හින්දු' 10
 - 12. ජනමාධ්‍යවේදීන්ට නාවික හමුදා නිලධාරීන් පහර දෙති..... 10
 - 13. ඡායාරූප ප්‍රදර්ශනය අවහිර කෙරේ..... 11
 - 15. වැලිකඩ බන්ධනාගාර සමූහඝාතනයේ සැකකාර පොලීස් නිලධාරියෙක් ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කරයි..... 13
- C. අනෙකුත් තර්ජන සහ බිය ගැන්වීම්..... 14
 - 16. උද්ඝෝෂණය කරන දෙමළ ශිෂ්‍යයන්ට සිංහල කණ්ඩායමකින් තර්ජන..... 14
 - 17. ජේරාදෙණිය සරසවිය ඇතුළත නවක වද විරෝධීන්ට පහර දෙයි 15
 - 18. නවක වද විරෝධීන්ට වයඹ විශ්ව විද්‍යාලය තුළ පහර දෙයි..... 15
 - 19. පොලීසිය විරෝධතාවය විසුරුවා හැරීමට කඳුළු ගැස් භාවිතා කරයි 15
 - 20. ප්‍රමුඛ පෙළේ විමර්ශකයා මාරු කෙරේ 16
- D. ව්‍යවස්ථා ක්‍රමන්ත්‍රණයෙන් පසු මර්දනයන්..... 17
 - 21. දේශපාලනඥයෝ මාධ්‍ය ආයතනවලට බලෙන් ඇතුළු වෙමින් 17
 - 22. රාජ්‍ය මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට තර්ජනය කෙරේ, ඉවත් කෙරේ. 18
 - 23. එක්සත් ජාතික පක්ෂ)UNP පාක්ෂිකයන් ලේක් හවුස් වෙත බලෙන් ඇතුළු වීමට උත්සාහ දරයි (..... 18
 - 24. අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ආවරණය කිරීමෙන් මාධ්‍ය අවහිර කෙරේ..... 18
 - 25. පාර්ලිමේන්තුවේදී කතානායකට පහර දෙයි..... 19
 - 26. පාර්ලිමේන්තු සැසිවාරය සජීවී ලෙස විකාශන මාධ්‍ය විසින් නවතයි..... 19
 - 27. සිවිල් සමාජ නායකයා කැඳවා පොලීසියෙන් ප්‍රශ්න කරයි..... 20
 - 28. ජනපති LGBTIQ ප්‍රජාව සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කරයි 21

ක්‍රමවේදය

මේ වාර්තාව ශ්‍රී ලංකාවේ විසම්මුතිය මර්දනය සම්බන්ධයෙන් 2018 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලයේ වාර්තා වූ ප්‍රධාන සිදුවීම් සම්බන්ධ විස්තර සහ සාමාන්‍ය ප්‍රවණතා ඉදිරිපත් කරයි. විධායක සාරාංශය තුළින් සන්දර්භය සහ මූලික සොයා ගැනීම් විස්තර කෙරේ. ප්‍රධාන කොටසේ, කාණ්ඩ 4ක් යටතේ වාර්තා වූ සිද්ධි 28ක් සම්බන්ධයෙන් සාරාංශගත තොරතුරු මූලාශ්‍ර සමග සඳහන් කර ඇත. මාධ්‍ය වාර්තා, ඉන්ෆෝම් වෙත වාර්තා වූ සිදුවීම්, ඉන්ෆෝම් කාර්ය මණ්ඩලයේ අත්දැකීම් මේ වාර්තාවේ තොරතුරු මූලාශ්‍ර වේ.

විධායක සාරාංශය

මේ මාස තුන ඇතුළත, මීට පෙර ශ්‍රී ලංකාවේ සිදු නොවූ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් දක්නට ලැබුණි. ඔක්තෝබර් 26 වැනි දින රාත්‍රියේ, ජනාධිපති සිරිසේන විසින්, ඔහු සමග වසර 4ක් තිස්සේ අපහසු සන්ධානගත රජයක් ගෙන යමින් සිටි, අගමැති රනිල් වික්‍රමසිංහ ධුරයෙන් ඉවත් කළ අතර, සිරිසේනගේ දේශපාලනික සතුරෙක් බවට පත්ව සිටි, පෙර දේශපාලන සගයෙක් වූ, 2015 ජනවාරි පැවැති ජනපතිවරණයේ දී ඔහු විසින් පරාජය කරන ලද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයා ලෙස පත් කරන ලදී. ජනාධිපති විසින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම සිදු කළ අතර, පසුව එය විසුරුවා හරින ලදී. ඒ අතර නව අමාත්‍ය මණ්ඩලයක් ද පත් කරන ලදී. පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම හැරුණු කළ, මේ සියල්ල ව්‍යවස්ථාවට පටහැනි විය. පාර්ලිමේන්තුවේ බහුතරයක් විසින් රාජපක්ෂට එරෙහිව විශ්වාස භංග යෝජනා නැවත නැවතත් සම්මත කළ අතර, පාර්ලිමේන්තු කතානායකට එරෙහිව කායික සහ වාග් ප්‍රහාර ද එල්ල විය. රාජපක්ෂ පහතට පත්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රවණ්ඩ හැසිරීම විසින් අනෙකුත් මන්ත්‍රීවරුන්ට සහ පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කරන ලදී. ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව සහ නීතියේ ආධිපත්‍යය ඉල්ලමින් රට පුරා උද්ඝෝෂණ පැවැත්වුණි. මේ අතර අභියාචනාධිකරණය විසින් රාජපක්ෂ අගමැතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර, දින 50ක අස්ථාවරභාවය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී බව තීරණය කිරීමත් සමග අවසන් විය. මේ හේතුවෙන් ජනපතිවරයාට නැවතත් රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් කිරීමට සිදු විය. අර්බුදය නිසා දේශපාලනික හා ආර්ථික අස්ථාවරභාවයක් ඇති වූ අතර, නොවැම්බර් මාසයේ සැලසුම් කර තිබූ අයවැය කියවීම දින නියමයක් රහිතව කල් තබන ලදී. රාජපක්ෂ නැවත බලයට පැමිණීම යන්නත් සමග, සිරිසේන-වික්‍රමසිංහ පාලනය යටතේ සිමිත ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් ඇති කර තිබූ ද, ඊට වඩා දරුණු මට්ටමේ විසම්මුතිය මර්දනය කිරීමක් සම්බන්ධයෙන් පුළුල් හීනියක් ඇති කරන ලදී.

රාජපක්ෂ අගමැති ලෙස පත් කර පැය ගණනක් ඇතුළත, මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් තර්ජන ඇතිවූ අතර, පසුගිය වසර 4ක් තිස්සේ රාජ්‍ය මාධ්‍ය ආයතන විසින් පෙන්වූ සාපේක්ෂ ස්වාධීනත්වය සෝදා පාඨවකට ලක් විය. මාධ්‍ය ආයතනවල ප්‍රධාන කතෘවරුන්ට සංස්කාරක ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තිබූ පාලනය අහිමි වූයේ රාජපක්ෂ ලැදි සංගම් විසින් රජයේ මාධ්‍ය ආයතනවල පාලනය අතට ගත් බැවිනි. පසුව මාධ්‍ය සුවිශේෂී දේශපාලනික සිද්ධි වාර්තා කිරීමෙන් වළක්වන ලදී. කුමන්ත්‍රණයට විරුද්ධව මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දැක්වූ ප්‍රසිද්ධ සිවිල් සමාජ ක්‍රියාකාරියෙකුට විරුද්ධව විමර්ශනයක් සිදු කරන ලද්දේ ඔහු මාධ්‍ය සාකච්ඡාවේ දී දැක් වූ අදහස් සම්බන්ධයෙනි. ජනාධිපතිවරයා විසින් ද ඔහු සහ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් සෘණාත්මක අදහස් දක්වන ලදී. එසේම ජනාධිපතිවරයා විසින් සමලිංගික-ද්විලිංගික-සංක්‍රාන්තිසමාජභාවි-අන්තර්ලිංගික-කුයර් (LGBTIQ) ප්‍රජාව හෙළ දකිමින්, එක්සත් ජාතික පෙරමුණු රජය සම්බන්ධයෙන් එය සමනළයන් විසින් කර ගෙන යන්නක් බව කියමින්, සමනල්ලු යන්න LGBTIQ ප්‍රජාවට අපහාස වෙන වචනයක් ලෙස භාවිතා කරන ලදී.

කුමන්ත්‍රණයට පසුව සහ පෙර, උතුරු සහ නැගෙනහිර පළාත් තදින් මිලිටරිකරණය වී තිබූ අතර, අතුරුදහන්වීම් සහ ඉඩම් සම්බන්ධයෙන් දිගු කාලීන විරෝධතා තවදුරටත් අඛණ්ඩව පැවතුනි. නොවැම්බර් මාසය විශේෂයෙන් වැදගත් වූ අතර, උතුරු නැගෙනහිර ඇතැම් දෙමළ ජනතාව විසින් මියගිය එල්ටීටීඊ සාමාජිකයන් සැමරීම සිදු කළේ, හමුදාව විසින් බුල්ඩෝසර් කරන ලද සොහොන් භූමි යම් පමණකට හෝ ප්‍රතිසංස්කරණය කිරීමට ගත් සති ගණනක උත්සාහයන් ද සමගය. මේ සන්දර්භය තුළ, දෙමළ ක්‍රියාකාරීන් සහ දේශපාලනඥයන් කිහිප දෙනෙකුට බාධා කිරීම්, තර්ජනය, බිය ගැන්වීම්, සහ අවේක්ෂණය (surveillance) ආදියට රටේ වෙනත් පළාත්වල අයට වඩා වැඩි මට්ටමකින්, ලක් වන්නට සිදු විය. පොලීසියේ ත්‍රස්ත විමර්ශන අංශයට ක්‍රියාකාරීන් දෙදෙනෙකු ප්‍රශ්න කිරීම් සඳහා කැඳවා තිබූ අතර, ඊට හේතු අපහැදිලිය. නැගෙනහිර, පොලීසිය විසින් දෙමළ රැදවියකුගේ බිරිඳට උපවාසය අවසන් කරන ලෙස බල කර ඇත.

එසේම රටේ විවිධ පැතිවල, අදහස් ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් විවිධ ස්වරූපයේ උල්ලංඝණය කිරීම් කිහිපයක් ද දක්නට ලැබුණි. පසුගිය මාසවලදී හිරිහැර සහ බිය ගැන්වීම්වලට ලක්වූ ජනමාධ්‍යවේදියකුගේ සොහොයුරා සහ යහළුවන් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් කැඳවා තිබූ අතර, තවත් ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට උසාවිය ඉදිරිපිට දී සිවිල් ඇඳුමෙන් සැරසුණු නාවික හමුදා නිලධාරීන් විසින් පහර දීමකට ලක් කර ඇති අතර, විදේශීය වාර්තාකරුවකු ද හිංසනයට පාත්‍ර වූ බවට මාධ්‍ය අයිතිවාසිකම් ආයතනයක් විසින් ප්‍රකාශ කරන ලදී. එල්ටීටීඊ සම්බන්ධයෙන් විවේචනාත්මක වූ චිත්‍රපටියක් යාපනය අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ ප්‍රසිද්ධියට පත්කළ ලැයිස්තුවට අඩංගු කිරීමෙන් පසුව, ඉවත් කර ගනු ලැබිණි. කිසියම් ශිෂ්‍ය කණ්ඩායමක් විසින් ජේරාදේණිය විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට සූදානම් කර තිබූ මානව හිමිකම් ගැටළු දැක්වෙන ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමට ඉඩ දුන්නේ නැත. බන්ධනාගාර සාතන සම්බන්ධයෙන් දිගටම ලියූ ජනමාධ්‍යවේදියකුට සිද්ධියේ සැකකරුවන් වන අත්අඩංගුවට පත්ව, රිමාන්ඩ් බන්ධනාගාර ගතවී, පසුව ඇප මත නිදහස්ව සිටින පොලීස් නිලධාරියකු ඇතුළු පිරිසක් විසින් විසින් තර්ජනය කර ඇති බවට වාර්තා වේ.

එම විශ්ව විද්‍යාලයේ සහ වයඹ විශ්ව විද්‍යාලයේ නවක වද විරෝධී ශිෂ්‍යයන්ට අනෙකුත් ශිෂ්‍යයන්ගේ බිය ගැන්වීම්වලට සහ තර්ජනවලට ලක් වීමට සිදු වී ඇත. ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ උච්ච අවස්ථාවේ දී, සහ ලංකාවේ ඉහළම හමුදා ධුරය දරන නිලධාරියා පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සන්දර්භයක දී, ප්‍රමුඛ පෙළේ පොලීස් විමර්ශන නිලධාරියකු මාරු කළ අතර (බරපතල පීඩනය හමුවේ නැවත පෙර ධුරයේම පිහිටුවන ලද), මෙසේ කරන ලදුව ඇත්තේ ජනාධිපති උපදෙස් සහ අදාළ විමර්ශන නිලධාරියා විසින් විමර්ශනයට ලක් කරනු ලබන එකී හමුදා නිලධාරියාගේ බලපෑම මත බවට චෝදනා කෙරේ. දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලූ දෙමළ ශිෂ්‍යයන්ට කිසියම් සිංහල පිරිමි පිරිසක් විසින් තර්ජනය කර ඇත. එසේම පොලීස් රැඳවුම් භාරයේ සිටිය දී මියගිය බවට චෝදනා කෙරෙන පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් විරෝධතාවේ නියැලී පිරිසකට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවට වාර්තා වේ.


A. උතුරු නැගෙනහිර දෙමළ ක්‍රියාකාරීන්ට සහ දේශපාලනඥයන්ට බාධා සහ තර්ජන

උතුරු නැගෙනහිර පළාත් අතිශයින් හමුදාකරණය වීමට අඛණ්ඩව ලක්වී ඇති අතර, මේ වසරේ සහ පසුගිය වසර කිහිපය තුළ කාරණා ගණනාවක් සම්බන්ධයෙන් විරෝධතා සංවිධානය විය. මේ අතරට ස්මරණය කිරීමේ උත්සව, යුද්ධයෙන් මිය ගිය අය සම්බන්ධයෙන් ස්මාරක ඉදි කිරීම ආදිය අඩංගු වේ. නොවෙම්බර් මාසය මේ සම්බන්ධයෙන් සුවිශේෂී වන්නේ උතුරු නැගෙනහිර ඇතැම් දෙමළ ජනතාව විසින් මියගිය එල්ටීටීඊ සාමාජිකයන් සැමරීම, හමුදාව විසින් බුල්ඩෝසර් කරන ලද සොහොන් භූමි යම් පමණකට හෝ ප්‍රතිසංස්කරණය කිරීමට ගත් සති ගණනක උත්සාහයන් ආදිය නිසාය. මේ සන්දර්භය තුළ, දෙමළ ක්‍රියාකාරීන් සහ දේශපාලනඥයන් කිහිප දෙනෙකුට බාධා කිරීම්, තර්ජනය, බිය ගැන්වීම්, සහ අවේක්ෂණය (surveillance) ආදියට රටේ වෙනත් පළාත්වලට වඩා වැඩි මට්ටමකින්, ලක් වන්නට සිදු විය. මේ අතර පොලීසියේ ත්‍රස්ත විමර්ශන අංශයට ක්‍රියාකාරීන් දෙදෙනෙකු ප්‍රශ්න කිරීම් සඳහා කැඳවා තිබූ අතර, නැගෙනහිර, පොලීසිය විසින් දෙමළ රැඳවියකුගේ බිරිඳට උපවාසය අවසන් කරන ලෙස බල කර ඇත.

1. ක්‍රියාකාරිකයා ත්‍රස්ත විමර්ශන අංශයට කැඳවා ප්‍රශ්න කරයි

ජාතියේ මූලයන් (Roots of the Nation) සංවිධානයේ අධ්‍යක්ෂක ගනේෂන් පිරපාකරන් ඔක්තෝබර් 4 වැනි දින, ශ්‍රී ලංකා පොලීසියේ ත්‍රස්ත විමර්ශන අංශය විසින් ප්‍රශ්න කර ඇති බවට වාර්තා වේ. ඔහුව ත්‍රස්ත විමර්ශන අංශයේ උදේ 9 සිට සවස 7 දක්වා තබා ගෙන ඇති අතර, තවදුරටත් විමර්ශන කටයුතු සඳහා කැඳවීමට ඉඩ ඇති බවට ද අවවාද කර ඇත. ඔහුගේ සංවිධානය, එහි ක්‍රියාකාරීත්වය, සිහිපත් කිරීමේ උත්සව සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.¹

2. ක්‍රියාකාරිකයා ත්‍රස්ත විමර්ශන අංශයට කැඳවා ප්‍රශ්න කරයි



රූපය 1 : ත්‍රස්ත විමර්ශන අංශය විසින් නම්බියා ලෝගේස්වරන් වෙත නිකුත් කළ කැඳවීමේ නොනිසිය, ජායාරූපය- ටැම්ල් ගාඩියන් (www.tamilguardian.com)

¹ <https://www.tamilguardian.com/content/tamil-organiser-investigated-tid> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 3 වැනිදා)

මුලතිවු හි මානව හිමිකම් ක්‍රියාකාරකයෙක් වන තම්බයියා ලෝගේස්වරන් නොහොත් මුල්ලායි ඊසන් ශ්‍රී ලංකා පොලීසියේ ත්‍රස්ත විමර්ශන අංශයේ මුලතිවු කාර්යාලය වෙත කැඳවා, ඔහුගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත.²

3. දේශපාලන පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ත්‍රස්ත විමර්ශන අංශය වෙත කැඳවා ප්‍රශ්න කෙරේ



රූපය 2: කන්සලිංගම් ශාන්තිරලිංගම් (වමේ) කැඳවීමේ නොතිසිය (දකුණේ), ඡායාරූප- ඩේලි මිරර් සහ වැමිල් ගාඩියන්

“ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සටන්කරුවෝ” (“Crusaders for Democracy”) නම් හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ගේ දේශපාලන පක්ෂයේ, මාධ්‍ය ප්‍රකාශක කන්සලිංගම් ශාන්තිරලිංගම් දෙසැම්බර් 19 වැනිදා ත්‍රස්ත විමර්ශන අංශය විසින් කැඳවා ප්‍රශ්න කර ඇත්තේ ඔහුගේ පක්ෂයේ ක්‍රියාකාරකම් සහ ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙනි.³

4. මහවිරු සැමරුම් ගැන යුද හමුදාව සැලකිල්ලෙන්

ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් නොවැම්බර් මාසයේ එල්ටීටීඊ (දෙමළ කොටි) සැමරුම් ගැන සැලකිල්ලෙන් සිටින බවට ප්‍රකාශ කළ බවට මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. “සිවිල් වැසියන් සැමරීම ගැටළුවක් නොවේ. නමුත් එල්ටීටීඊ සමරනවා නම් අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න වෙනවා යැයි හමුදාපති ප්‍රකාශ කළේය. ඔහු තවදුරටත් කීවේ යුද හමුදා විසින් සැමරුම් යන නමින් සිදු වෙන ඕනෑම ජාතික ආරක්ෂාවට සිදු වෙන තර්ජනයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සූදානම්ව සිටින බවයි”.⁴

5. තිලිපන් සැමරුමේ සංවිධායක ත්‍රස්ත විමර්ශන අංශය විසින් කැඳවයි

මෑත දී පැවැත්වූ තිලිපන් (උපවාසයකින් මිය ගිය හිටපු එල්ටීටීඊ නායක) සැමරුමේ ප්‍රධාන සංවිධායක කෙනෙකු, සහ ප්‍රාදේශීය ක්‍රියාකාරකයෙකු වන කන්දියා ප්‍රහාකරන්, ශ්‍රී ලංකා පොලීසියේ ත්‍රස්ත විමර්ශන අංශය විසින් කැඳවූ බවට වාර්තා වේ. ඔක්තෝබර් 18 වැනිදා, වාචකච්චේරි, මරවන්පුලවු හි පිහිටි කන්දියා මහතාගේ නිවසට ගිය ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් ඔක්තෝබර් 29 වැනිදා ප්‍රශ්න කිරීම සඳහා පැමිණෙන ලෙස අදාළ නොතිසිය භාර දී ඇත.⁵

² <https://www.tamilguardian.com/content/tid-summons-mullaitivu-human-rights-activist> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 4 වැනිදා)
³ <https://www.tamilguardian.com/content/tid-summons-spokesperson-former-ltte-cadre-political-party> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 9 වැනිදා)
⁴ <https://www.tamilguardian.com/content/sri-lankan-army-%E2%80%98%E2%80%99-cautious-and-concerned%E2%80%99-over-maaaveerar-naal-commemorations> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 3 වැනිදා)
⁵ <https://www.tamilguardian.com/content/organiser-thileepan-memorials-summoned-tid> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 5 වැනිදා)

6. උතුරු පළාත් සභා මන්ත්‍රී සහ තරුණයන් සිව්දෙනෙක් අත්අඩංගුවට



රූපය 3: උතුරු පළාත් සභා මන්ත්‍රී ශිවාජ්ලිංගම් අත්අඩංගුවට ගනිමින්-ඡායාරූපය- ටැම්ල් ගාඩියන්- <https://www.tamilguardian.com>

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී, එම් කේ ශිවාජ්ලිංගම් විසින් එල්ටීටීඊ නායක වී ප්‍රභාකරන්ගේ උපන්දිනය වැල්වැටිතුරෙයි පිහිටි ඔහුගේ මහගෙදර ආසන්නයේ සැමරීමට උත්සහ කිරීමේ දී ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කේක් ගෙඩියක්, ඉට්පන්දම් සහ තවත් භාණ්ඩ කිහිපයක් සමග වෙත අතර, පසුව නිදහස් කරනු ලැබිණි. ඒ අතර තරුණයන් සිව් දෙනෙක් ද එදින උදේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රභාකරන්ගේ නිවස අසල පඳුරු කපා ඉවත් කරමින් සිටියදීය. අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් වාර්තා කළ ජනමාධ්‍යවේදීන්ට පොලීසිය විසින් ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙස තර්ජනය කර, ඔවුන්ගේ ඡායාරූප ගෙන ඇත.⁶

⁶<https://www.tamilguardian.com/content/sri-lankan-police-arrest-former-npc-councillor-marking-prabhakarans-birthday>(අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 5 වෙනිදා), <https://www.tamilguardian.com/content/sri-lankan-police-arrest-4-tamil-youth-outside-prabhakaran%E2%80%99s-home>(අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 5 වෙනිදා)

7. සැමරුම් උත්සවයට බාධා



රූපය 4 : ඉවත් කළ සොහොන්, රූපය - ටැම්ල් ශාඛියන් - www.tamilguardian.com

මඩකලපුවේ වාකරේ පිහිටි කණ්ඩලඩ් එල්ටීටීඊ සුසාන භූමියේ සැමරුම් උත්සවයක් සඳහා පැමිණි පුද්ගලයන්ට අලුතෙන් පිහිටවූ සොහොන්කොත් ඉවත් කිරීමට පොලීසිය විසින් බලකර ඇත. මූලින් තිබූ සෙහොන් වලවල් 2007 වසරේ දී හමුදාව විසින් විනාශ කර ඇති අතර, අලුත් සොහොන් කොත් සාදා ඇත්තේ මැතදිය. “සාම්ප්‍රදායික සිහිපත් කිරීමේ ගීතය වාදනය කිරීමට අපට ඉඩ දුන්නේ නැහැ. රතු සහ කහ කොඩි පාවිච්චි කිරීම තහනම් කළා යැයි සහභාගි වූවෝ පැවසූහ. ඔවුන් එසේම කීවේ පොලීසිය ඔවුන්ට සාමකාමී ලෙස සැමරුම් උත්සවය පැවැත්වීමට ඉඩ නොදුන් බවත්, ඉතා ඉක්මනින් උත්සවය නැවැත්වීමට සිදු වූ බවත්ය.⁷

⁷<https://www.tamilguardian.com/content/police-force-removal-memorial-headstones-vakarai-ltte-cemetery>(අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 4 වෙනිදා)

8. සැමරුම් උත්සවයට පහර දීම්



රූපය 5 : හානි කරන ලද නිවෙස (වමේ), ප්‍රදේශයේ සැරිසැරු පොලිස් කණ්ඩායම් (දකුණේ), පින්තූරය - ටැම්ල් ගාඩියන් www.tamilguardian.com

ජේදුරු තුඩුවේ මුනායි හි පැවැත්වීමට සූදානම් කර තිබූ මහවිරු සැමරුමේ සැරසිලි, කොඩි සහ වෙනත් පිළියෙල කිරීම් ප්‍රදේශයේ පොලීසිය විසින් නොවැම්බර් 27 වැනිදා විනාශ කර ඇත. ඊට පෙර ප්‍රදේශයේ අයට කියා තිබුනේ ඔවුන්ට උත්සවයට එක් රැස්වී පහන් දැල්වීමට හැකි බවයි. කෙසේ වුවත්, පසුව පොලීසිය ඔවුන්ට තර්ජනය කර, උත්සවයට කළ පිළියෙල කිරීම් සමහරක් විනාශ කර ඇත. “යුද්ධ කාලයේ නැති වුණු අපේ නැදැයන් සැමරීමට ඇති අපේ අයිතිය අපිට දුන්නේ නැහැ. රාජපක්ෂ ආපහු ආපු එක හින්දා තමයි මේ සීමාවන් ඔක්කොම ආවේ. ඒ වාගේම අපිට බයයි” යනුවෙන් සිද්ධියෙන් බලපෑමට ලක්වූ ජනතාව මාධ්‍යයට කියා ඇත. මේ අතර, සැමරුම් උත්සවයේ සංවිධානයකයාට පහර දුන් අතර, ඇතැමෙක් විශ්වාස කරන්නේ එය උත්සවය නැවැත්වීමේ අරමුණෙන් කරන ලද්දක් බවයි.⁸

⁸ <https://www.tamilguardian.com/content/home-maaveerar-naal-organiser-attacked-after-police-disrupt-commemorations-point-pedro> සහ <https://www.tamilguardian.com/content/tid-resumes-targeting-tamil-guardian-correspondent-issuing-12th-summons-friend> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 7 වෙනිදා)

9. උපවාසය නතර කරන්නැයි කාන්තාවකට පොලීසිය බල කරයි



රූපය 6: රාජකුමාරර් සෙල්වරානි සහ ඇගේ දරුවන් සිව්දෙනා උපවාසය අතරතුර, පින්තූරය - වැමිල් ගාඩියන් www.tamilguardian

රැඳවුම් භාරයේ සිටින හිටපු එල්ටීටීඊ සාමාජිකයකුගේ බිරිඳ වන රාජකුමාරර් සෙල්වරානි ඇගේ සැමියා නිදහස් කරන ලෙස ඉල්ලමින් සිදු කළ උපවාසය අතහරින ලෙස තමන්ට පොලීස් නිලධාරීන් තර්ජනය කර, බල කළ බවට ඇය විසින් කියා සිටී. කදිරගාමනම්බි රාජකුමාර් නොහොත් අපන්තන් වන ඇගේ සැමියා හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක් වන අතර, මඩකලපුවේ වවුනතිවුහි පොලීස් නිලධාරීන් දෙදෙනෙකුගේ ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. සෙල්වරානි කියන්නේ තම සැමියා පවුලේ එකම ආදායම් උපයන්නා බවත්, ඔහු ආපසු එන්නේ නැත්නම් තමන්ටත්, තමන්ගේ දරුවන්ටත් වස බොනවා හැරෙන්නට වෙන විසඳුමක් නැති බවත්ය. පසුව ඇගේ උපවාසය නතර වූ අතර වාර්තා වූයේ රජයේ නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ ඉල්ලීම් සහ පොරොන්දු පදනම් කර ගෙන එසේ වූ බවයි. කෙසේ වුවත් එය නතර කර ඇත්තේ පොලීසිය විසින් බල කිරීමෙන් අනතුරුවය.⁹

⁹ <https://www.tamilguardian.com/content/police-threats-forced-wife-detained-former-ltte-cadre-end-protest> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 10 වැනිදා)

B. ප්‍රකාශනයේ නිදහසට එරෙහිව පහරදීම්, බිය ගැන්වීම් සහ සීමා

පෙර මාසවල බිය ගැන්වීම්වලට සහ හිරිහැරවලට පාත්‍ර වූ දෙමළ ජනමාධ්‍යවේදියකුගේ සොහොයුරා සහ මිතුරන් පොලිසියේ ත්‍රස්ත විමර්ශන අංශය විසින් කැඳවා තිබුණු අතර, ජනමාධ්‍යවේදීන් සිවිල් ඇදුමෙන් සැරසී උසාවි සංකීර්ණයක් පිටත සිටිය දී පහර දී ඇති අතර, විදෙස් ජනමාධ්‍යවේදිනියකට හිරිහැර කිරීමක්ද සිදුවී ඇති බවට මාධ්‍ය අයිතිවාසිකම් ආයතනයක් විසින් ප්‍රකාශ කරන ලදී. එල්ටීටීඊය සම්බන්ධයෙන් විවේචනාත්මක වූ විත්‍රපටයක් යාපනය අන්තර්ජාතික විත්‍රපට උළෙලෙන් ඉවත් කර තිබුණේ ප්‍රදර්ශනය සඳහා ප්‍රසිද්ධියට පත් කිරීමෙන් ද අනතුරුවය. කිසියම් ශිෂ්‍ය කණ්ඩායමක් විසින් ජේරාදේණිය විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට සූදානම් කර තිබූ මානව හිමිකම් ගැටළු දැක්වෙන ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමට ඉඩ දුන්නේ නැත. බන්ධනාගාර ඝාතන සම්බන්ධයෙන් දිගටම ලියූ ජනමාධ්‍යවේදියකුට සිද්ධියේ සැකකරුවන් වන අන්අඩංගුවට පත්ව, රිමාන්ඩ් බන්ධනාගාර ගතවී, පසුව ඇප මත නිදහස්ව සිටින පොලිස් නිලධාරියකු ඇතුළු පිරිසක් විසින් විසින් තර්ජනය කර ඇති බවට වාර්තා වේ. මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වන තවත් සිද්ධි කිහිපයක් ඔක්තෝබර් 26 වැනිදාට පසුව සිද්ධි දැක්වෙන “ව්‍යවස්ථාමය කුමන්ත්‍රණය” නම් කොටසේ ද අඩංගු වේ.

10. ත්‍රස්ත විමර්ශන අංශය දෙමළ ජනමාධ්‍යවේදියා දිගින් දිගටම ඉලක්ක කරයි

ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රස්ත විමර්ශන අංශය යාපනයේ ජනමාධ්‍යවේදියකු වන උදයරාසා ශාලින් හට යාපනය දිස්ත්‍රික්කයේ එම ජනමාධ්‍යවේදියාගේ ගම වන ආනායිකෝට්ටයි හි පිහිටි නින්දු දේවාලයක උත්සවයකදී දෙමළ නිජ බිමේ සිතියමක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම හිරිහැර කිරීම්වලට සහ බිය ගැන්වීම්වලට ලක් කරමින් සිටී. මෑත දී සිදු කරන ලද හිරිහැරය වන්නේ ඔහුගේ සොහොයුරා සහ මිතුරන් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල ප්‍රශ්න කිරීම සඳහා කැඳවීමයි. එකී උත්සවය පසුගිය අගෝස්තු මාසයේ දී ආනායිකෝට්ටයි නම් ජනමාධ්‍යවේදියාගේ ගමේ මිනිසුන් සිය ගණනකගේ සහභාගීත්වය සහිතව පවත්වා ඇති අතර, උත්සවය සම්බන්ධයෙන් වාර්තා මාධ්‍යයේ පළ වූ අතර, මතභේදාත්මක සිතියම සමග ඡායාරූප ද මාධ්‍යයේ පළ විය. අනතුරුව, ජනමාධ්‍යවේදී ශාලින් සහ තවත් 5 දෙනෙකු ත්‍රස්ත විමර්ශන අංශය විසින් කැඳවා, සිතියම ප්‍රදර්ශනය කිරීම ගැන ප්‍රශ්න කරන ලදී. ශාලින් ඔහු කැඳවූයේ ඇයිදැයි ප්‍රශ්න කර ඇති අතර, තමන් දේවාලයේ මණ්ඩලයේ සාමාජිකයකු නොවන බවත් ප්‍රකාශ කර ඇත. කෙසේ වුවත් ඔහු ත්‍රස්ත විමර්ශන අංශයේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ දී, ඔහුගේ පෞද්ගලික ජීවිතය සහ වැඩ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ලදී. පසුව ශාලින්ගේ සහෝදරයකු වන උදයරාසා ජේස්ලින්, සහ ශාලින්ගේ සමීප යහළුවෙකු ඇතුළුව ප්‍රදේශයේ තවත් තරුණයන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන අංශය විසින් කැඳවා ප්‍රශ්න කර ඇත. ත්‍රස්ත විමර්ශන අංශය හැරුණු විට ප්‍රදේශයේ වෙනත් පොලිස් ස්ථාන කිහිපයක් ද මේ කාරණය ගැන විමර්ශනය කරන අතර, ප්‍රදේශයේ පදිංචිකරුවන් බොහෝ දෙනෙක් ද ප්‍රශ්න කිරීමට ලක් කර ඇත. ශාලින් කියන අන්දමට දැන් විමර්ශන විසින් ඔහුව ඉලක්ක කරමින් සිටින අතර, බලධාරීන් විසින් මේ සිද්ධිය යොදා ගනිමින් ඔහුව බය කිරීමට සහ ඔහුගේ වැඩ නිහඬ කිරීමට උත්සාහ කරයි. මීට පෙර ද මේ ජනමාධ්‍යවේදියා බිය ගැන්වීම්, තර්ජන සහ පහරදීම්වලට පාත්‍ර වී ඇත.¹⁰

¹⁰<https://www.tamilguardian.com/content/tid-continues-target-tamil-journalist-summoning-family-and-friends>(අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 5 වෙනිදා)
<https://www.tamilguardian.com/content/harassment-tamil-guardian-correspondent-recalls-sri-lanka%E2%80%99s-worst-period-persecution-tamil>
අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 5 වෙනිදා)

11. මාධ්‍ය අමාත්‍යවරයා 'හින්දු' පුවත්පතේ වාර්තාකරු ඉලක්ක කරයි



රූපය 7 - මීරා සිරිනිවාසන්, ඡායාරූපය- www.newshub.lk

කැබිනට් අමාත්‍යවරයකු සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඉන්දියානු ජනමාධ්‍යවේදිනී මීරා සිරිනිවාසන්, ඉන්දීය ද හින්දු පුවත්පතේ කොළඹ වාර්තාකාරිනියට වෝදනා එල්ල කරමින් කියා සිටියේ ඇයට ඉන්දීය RAW රහස් ඔත්තු සේවය සමඟ සම්බන්ධකම් ඇති බවයි. ඇය පුවත්පතට වාර්තාවක් ලියමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කැබිනට් රැස්වීමක් අමතමින් ඉන්දීය RAW ඔත්තු සේවය විසින් ඔහුව ඝාතනය කිරීමට සැලසුම් කරන බවට වෝදනා කළ බවට ඇය පුවත්පතට ලිපියක් ලියා ඇත.¹¹ මේ වාර්තාව ජනාධිපති විසින් ප්‍රතික්ෂේප කළ අතර, හින්දු පුවත්පත ප්‍රකාශ කළේ අදාළ කැබිනට් රැස්වීමට සහභාගි වූ ඇමැතිවරු සිව්දෙනෙක් මේ සිද්ධියේ සත්‍යභාවය තහවුරු කර ඇති බවයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කළේ අමාත්‍යවරයාගේ ප්‍රතිවාර පදනම් විරහිත වෝදනා බවත්, පිළිතුරු දීමට ඇති අයිතියෙන් ඔබ්බට ගොස් හිරිහැර කිරීමේ අදහසින් එය ප්‍රකාශ කර ඇති බවත්, මාධ්‍ය නිදහස සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කරන බවත්ය.¹²

12. ජනමාධ්‍යවේදීන්ට නාවික හමුදා නිලධාරීන් පහර දෙති

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න නොවැම්බර් 28 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී, උසාවිය ඉදිරිපිට සිට ඡායාරූප ජනමාධ්‍යවේදීන් සහ කැමරා ශිල්පීන් කිහිප දෙනෙකුට පහර දී ඇති බවට වාර්තා වේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හට එල්ල වූ වෝදනාව වන්නේ තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුවේ සැකකරුවකු වන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් හට රැකවරණය ලබා දීමයි. ජනමාධ්‍යවේදීන්ට සහ කැමරාකරුවන්ට යතුරුපැදිවලින් පැමිණි පිරිමි කිහිප දෙනෙකු විසින් පහර දී ඇත. පසුව ඔවුන් ආරක්ෂක මාණ්ඩලික

¹¹ <https://www.thehindu.com/news/international/sri-lankan-president-sirisena-alleges-that-raw-is-plotting-his-assassination/article25241800.ece> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 28 වෙනිදා)

¹² <http://srilankabrief.org/2018/10/government-allegations-against-colombo-hindu-correspondent-violates-media-freedom-fmm/> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 6 වෙනිදා), <https://www.ifj.org/media-centre/news/detail/category/press-releases/article/sri-lanka-foreign-journalist-intimidated-over-report.html> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 6 වෙනිදා)

ප්‍රධානියාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් බවට හඳුනා ගෙන ඇති අතර, ඔවුන්ගෙන් එක් අයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කෙසේ වුවත්, ඔහුව අවවාද කර නිදහස් කර ඇත.¹³

13. ඡායාරූප ප්‍රදර්ශනය අවහිර කෙරේ




රූපය 8 - ප්‍රදර්ශනයේ අවස්ථා 2ක්, මාතර දී (වමේ), කොළඹ (දකුණේ), ඡායාරූපය - <http://unframedsl.org/exhibition/>

සිංහල භාෂාවෙන් කෙරෙන පුරවැසි මාධ්‍ය වේදිකාවක් වන විකල්ප වෙබ් අඩවිය විසින් සංවිධානය කරන ලද “Unframed” (“රාමු නොකළ”) ඡායාරූප ප්‍රදර්ශනය ජේරාදෙණිය සරසවියේ දී මෙසේ අවහිර කරනු ලැබුණි. ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකාවේ මනාව හිමිකම් ගැටළු සම්බන්ධ ඡායාරූප අඩංගු වූ අතර, එම ඡායාරූප එකතුව මීට පෙර කොළඹ දී, මීගමුවේ දී, මාතර දී, සහ අනුරාධපුර දී ප්‍රදර්ශනය කර තිබුණි. එය විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය ශාලාවේ දී ඔක්තෝබර් 16-18 අතර දිනවල ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබුණි. එසේ වුවත්, වෛරී අදහස්, මරණ තර්ජන ආදිය ඔක්තෝබර් 15 දින සිට විකල්ප වෙබ් අඩවියට විරුද්ධව සහ එහි සංස්කාරක සම්පත් සමරකෝන් එරෙහිව එල්ල කරනු ලැබූ අතර, ප්‍රදර්ශනය මහජනතාවට විවෘත කරනු ලැබුවේ 16 වැනිදාය. ප්‍රදර්ශනය එල්ටීටීඊ-හිතවාදී එකක් යැයි සමහර ශිෂ්‍යයන් විසින් විවේචනය කරනු ලැබුණි. ප්‍රදර්ශනයට විරුද්ධ වන ශිෂ්‍යයන් තරයේ කියා සිටියේ එය නතර කළ යුතු බව යි. මේ වාතාවරණය යටතේ ප්‍රදර්ශනය පැවැත්වුණේ නැත.¹⁴

¹³ <http://www.dailymirror.lk/article/Journalists-covering-CDS-case-attacked-159032.html> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 8 වැනිදා),
<http://sri.lankabrief.org/2018/11/sri-lanka-fimm-condemns-assault-of-journalist-at-court-premises/> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 8 වැනිදා)
¹⁴ <http://colombogazette.com/2018/10/18/cpa-condemns-censorship-of-unframed-at-the-university-of-peradeniya/>,
<http://www.sundayobserver.lk/2018/10/28/issues/unframed-censored-peradeniya-university> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 15 වැනිදා)

14. එල්ටීටීය ගැන විවේචනාත්මක චිත්‍රපටිය යාපනය අන්තර්ජාතික චිත්‍රපට උළෙලෙන් ඉවත් කෙරේ



රූපය 9- චිත්‍රපටියේ බැනරය, සන්ඩේ ඔබ්සර්වර්- www.sundayobserver.lk

යාපනය අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ සංවිධායකයන් විසින්, 2016 වසරේ දී කැන්ස් චිත්‍රපට උළෙලේ දී පළමු වරට ප්‍රදර්ශනය වූ “පාරාදීසයේ යක්කු” නම් වාර්තා චිත්‍රපටය තිරගත කිරීමට දින නියම කර තිබියදී අවලංගු කරනු ලැබිණි.¹⁵ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ දී වාර ගණනක් තිර ගත කර තිබුණු නමුත් සෑම විටම එසේ කරන ලද්දේ රටේ දකුණු ප්‍රදේශවලය. ඔක්තෝබර් 5 වැනිදා, යාපනය නගරය මැද පිහිටි මැජෙස්ටික් සිනෙමාලේස් සිනමාහලේ දී මෙය ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබුණේ, පෙර යුද්ධය පැවැති දෙමළ කතා කරන ප්‍රේක්ෂකයන් සමූහයකට සිදු කරන පළමු මහජන ප්‍රදර්ශනය ලෙසය. චිත්‍රපටයේ අධ්‍යක්ෂක ජුඩ් රත්නම් කීවේ, සංවිධායකයන් විසින් තමන්ට ප්‍රකාශ කළ ආකාරයට “ප්‍රජාවෙන් පැමිණි බලපෑම්” නිසා චිත්‍රපටය චිත්‍රපට උළෙලෙන් ඉවත් කර ගැනීමට ඔවුන්ට සිදු වූ බවත්, විරුද්ධතා ප්‍රකාශ කළ පුද්ගලයන් හෝ කණ්ඩායම් නම් කිරීම ඔවුන් ප්‍රතික්ෂේප කළ බවත්ය. “මුලින් ඒ අය මට දැනුම් දුන්නේ නැහැ. මේ චිත්‍රපටය අන්තර්ජාලයේ පළ කර තිබූ චිත්‍රපට ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව මං දැක්කා.,” යැයි ඔහු විසින් ප්‍රකාශ කළ බවට පළ විය. චිත්‍රපට සංවිධායකයන් නොනිල වශයෙන් කී බවට පළ වූයේ, උතුර යනු තවමත් “හැඟිම්බර ස්ථානයක්” වන බැවින් පාරාදීසයේ යක්කු චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට යාමෙන් මුළු චිත්‍රපට උළෙලම අවදානමකට වැටිය හැකි බවට ඔවුන් කල්පනා කළ නිසා බැවිනි. චිත්‍රපට උළෙලේ සංවිධායක අනෝමා රාජකරුණා මේ කාරණා ප්‍රතික්ෂේප නොකළ අතර, හේතු පැහැදිලි කිරීමක් ද නොකළාය. ඒ වෙනුවට සංවිධායකන් විසින් චිත්‍රපටයේ ඉඩකඩ හිස්ව තබා ගෙන ඇත්තේ එය ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් වන ප්‍රසිද්ධ සාකච්ඡාවක් පැවැත්වීමේ අරමුණිනි.

¹⁵ <http://www.sundayobserver.lk/2018/10/07/news-features/fleeing-your-demons> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 27 වෙනිදා)

15. වැලිකඩ බන්ධනාගාර සමූහසාතනයේ සැකකාර පොලිස් නිලධාරියෙක් ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කරයි



රූපය 10 කසුන් පුස්සවෙල (වමේ) වැලිකඩ සාතන ගැන ඔහුගේ පොත(දකුණේ)

2012 වසරේ වැලිකඩ සමූහසාතනයේ සැකකරුවකු වන, අත්අඩංගුවට ගෙන, ඇප මත නිදහස් වී සිටින පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු අනෙකුත් සැකකරුවන්ගෙන් තමන්ට තර්ජන සහ බලපෑම් එල්ල වී ඇති බවට ජාතික වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත ජනමාධ්‍යවේදී කසුන් පුස්සවෙල විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.¹⁶ 2012 වසරේ නොවැම්බර් මාසයේ 9 සහ 10 දිනවල, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 දෙනෙකු සාතනය කරනු ලැබුණි. ජනමාධ්‍යවේදී කසුන් පුස්සවෙල විසින් මේ නඩුව සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ ලියමින් සිටි අතර, දැනටමත් ලිපි කිහිපයක් සහ පොතක් මේ සම්බන්ධයෙන් පළ කර ඇත. ජනමාධ්‍යවේදියා විසින් ඉන්ෆෝම් ආයතනයට ප්‍රකාශ කළ අන්දමට, ඔහුගේ වාර්තාකරණය හේතුවෙන් ඔහුට තර්ජනය කර, අසාධාරණ ලෙස බැන වැදී ඇත.

¹⁶ <https://www.facebook.com/kasun.pussewela/posts/10212143996506302> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 30 වෙනිදා)

C. අනෙකුත් තර්ජන සහ බිය ගැන්වීම්

මේ කාලයේ අනෙකුත් ආකාරයේ තර්ජන සහ බිය ගැන්වීම් ද වාර්තා විය. දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලූ දෙමළ ශිෂ්‍යයන්ට සිංහල පිරිමි පිරිසක් විසින් තර්ජනය කර ඇත. පොලිස් රැඳවුම් භාරයේ සිටියදී සිදු වූ මරණයක් සම්බන්ධයෙන් විරෝධතා දැක්වූ පිරිසකට පොලිසිය විසින් කඳුළු ගැස් එල්ල කළ බවට ද චෝදනා එල්ල වේ. වෙන වෙනම සිද්ධිවල දී ජේරාදෙණිය සහ වයඹ සරසවිවල, නවක වද විරෝධී ශිෂ්‍යයන් වෙතත් ශිෂ්‍යයන්ගේ තර්ජන සහ බිය ගැන්වීම්වලට ලක් වී ඇත. ප්‍රමුඛ පෙළේ පොලිස් විමර්ශකයෙක් මාරු කිරීමකට ලක් කර ඇත්තේ (පසුව නැවත පෙර සේවා ස්ථානයේම ධුරයේ පිහිටුවන ලද්දේ), චෝදනා එල්ල වූ ආකාරයට ජනාධිපතිගේ සහ මේ විමර්ශකයා හරහා විමර්ශනයට ලක් වෙන වඩා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුගේ උපදෙස් මතය.

16. උද්ඝෝෂණය කරන දෙමළ ශිෂ්‍යයන්ට සිංහල කණ්ඩායමකින් තර්ජන



රූපය 11: දෙමළ ශිෂ්‍යයන්ට තර්ජනය කළ සිංහල කණ්ඩායම - ඡායාරූපය - ජේඩීඑස්ලංකා <http://www.jdslanka.org/>

යාපනයේ සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර 194ක දුරක් පයින් ඇවිද දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලූ දෙමළ ශිෂ්‍යයන්ට අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට සිටි සිංහල කණ්ඩායමක් විසින් ඔක්තෝබර් 13 වැනිදා තර්ජනය කළ බවට වාර්තා වේ. කණ්ඩායම දෙමළ සිසුන් වෙත පැමිණ තර්ජනය කරමින්, චෝදනා කර ඇත්තේ එල්ටීටීඊය නියෝජනය කරන බවට ශිෂ්‍යයන්ට චෝදනා කරමිනි. “උඹලා එල්ටීටීඊය වෙනුවෙන් ආවා නම් මෙතනින් යනවා හොඳයි, එල්ටීටීඊකාරයෝ ඉන්නවා නම් ඉස්සරහට එන්න” යැයි සිංහල පිරිමි කණ්ඩායම පවසා ඇත. ශිෂ්‍යයන් එවිට අසා ඇත්තේ තවමත් එල්ටීටීඊය සිටිනවාද යන්නයි. එවිට ඔවුන්ට කටපියා ගන්නා ලෙසත් “අද රැට මාධ්‍යවලින් කිව්වොත්, උඹලා එල්ටීටීඊ වෙනුවෙන් ආවා කියලා උඹලා ඉවරයි”. පොලිස් නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් ඒ අවස්ථාවට පැමිණ ඇතත් මැදිහත් වී නැත. මේ ගැන විඩියෝ ක්ලිප් එකක් ඉලෙක්ට්‍රොනික් සහ සමාජ මාධ්‍යවල පළ විය.¹⁷

¹⁷<https://www.tamilguardian.com/content/video-captures-sinhala-men-threatening-tamil-students>(අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 1 වෙනිදා) , <http://www.jdslanka.org/index.php/news-features/politics-a-current-affairs/819-sri-lanka-police-look-on-while-sinhala-thugs-threaten-peaceful-tamil-march> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 1 වෙනිදා)

17. ජේරාදේණිය සරසවිය ඇතුළත නවක වද විරෝධීන්ට පහර දෙයි

‘ජේරාදේණිය සරසවියේ නවක වද විරෝධීන්’ යැයි හඳුන්වා ගන්නා කණ්ඩායමකට තවත් ශිෂ්‍ය කණ්ඩායමක් විසින් විශ්ව විද්‍යාලය ඇතුළත දී නොවැම්බර් 22 වැනි දා පහර දුන් බවට වාර්තා වේ. ‘අපි විශ්ව විද්‍යාල අධිකාරියෙන් නවකවද විරෝධී කණ්ඩායම් ඡායාරූපය ගැනීමට අවසර ලබා ගත්තා. අපි ඒ සඳහා ශාලාවකුත් වෙන් කර ගත්තා’ නවක වද විරෝධීන් ප්‍රකාශ කළහ. ඔවුන්ට අනුව, ඔවුන් සූදානම් වෙමින් සිටියේ ඡායාරූපයක් ගැනීමට වන අතර, නවක වදයට පක්ෂපාත සිසුන් කණ්ඩායමක් ශාලාවට පැමිණ, ඡායාරූප උපකරණ එසවීමට පටන් ගෙන තිබේ. “ඔවුන් අපිට කෑ ගැහුවා, බනිමින් අපිට තර්ජනය කළා” යැයි නවක වද විරෝධීන් ප්‍රකාශ කර තිබේ. විශ්ව විද්‍යාලයේ පීඨාධිපති වෙත මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති අතර, තවත් පැමිණිල්ලක් කැමරා උපකරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් සිදු කර ඇත.¹⁸

18. නවක වද විරෝධීන්ට වයඹ විශ්ව විද්‍යාලය තුළ පහර දෙයි

වයඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ඉගෙන ගන්නා සිසුන් කණ්ඩායමකට විශ්ව විද්‍යාලය අසල දී දෙසැම්බර් 26 වැනි දින ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් කණ්ඩායමක් විසින් පහර දීමට ලක් කර ඇත්තේ, නවක වදය සම්බන්ධයෙන් විරුද්ධ වීම හේතුවෙනි. නවක වදයට විරුද්ධ වූ පළමු වසරේ ශිෂ්‍යයන් දෙදෙනෙක් බරපතල තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. පොලීසිය කීවේ, ඔවුන් විසින් විමර්ශන ආරම්භ කර ඇති බවත්, කළමණාකරණ පීඨයේ පහර දුන් ශිෂ්‍යයන් හඳුනා ගෙන ඇති බවත්ය..¹⁹

19. පොලීසිය විරෝධතාවය විසුරුවා හැරීමට කඳුළු ගැස් භාවිතා කරයි



රූපය 12: කටුවන පොලීස් රැඳවුම් භාරයේ සිටියදී සිදු වූ මරණයට එරෙහි විරෝධතාවය, හිරු නිවුස් - www.hirunews.lk

පොලීසිය විසින් කටුවන පොලීස් ස්ථානය ඉදිරිපිට දෙසැම්බර් 12 වැනි දින පැවැති උද්ඝෝෂණය විසුරුවා හැරීමට කඳුළු ගැස් භාවිතා කළ බවට වාර්තා වේ. විරෝධතාකරුවන් පොලීසියට චෝදනා කළේ පොලීස් අත්අඩංගුවේ සිටියදී පුද්ගලයකු මරා දැමූ බවයි. පොලීසිය මේ චෝදනාව ප්‍රතික්ෂේප කරන ලදී. පොලීස්

¹⁸ <http://colombogazette.com/2018/11/22/tense-situation-involving-anti-raggers-of-peradeniya-uni/> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 15 වෙනිදා)
¹⁹ <http://www.hirunews.lk/206916/two-students-of-wayamba-university-assaulted-for-objecting-ragging> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 30 වෙනිදා)

ස්ථානය ඉදිරිපිට සිටින පුද්ගලයන් සිය ගණනක් ටයර් පුළස්සමින් එක් රැස් වී සිටියහ. පොලිසිය ප්‍රකාශ කරන ආකාරයට, විරෝධතාකරුවන් විසින් පොලිසිය වෙතට ගල්කැටවලින් ගසා ඇත. පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා කඳුළු ගෑස් යොදා විරෝධතාවය විසුරුවා හැර ඇත.²⁰

20. ප්‍රමුඛ පෙළේ විමර්ශකයා මාරු කෙරේ



Image 13: IP Nishantha de Silva, Photo Courtesy -www.dailymirror.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පොලිස් පරීක්ෂක (IP) නිශාන්ත ද සිල්වා මීගමුව පොලිසියට හදිසියේ බල පැවැත්වෙන පරිදි මාරු කර තිබුණි. පොලිස් පරීක්ෂක සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ පරීක්ෂණ ඒකකයේ ස්ථාන භාර නිලධාරී ලෙස කටයුතු කළ අතර, ප්‍රවෘත්ති පත්‍ර කතෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය, වූදින නාවික හමුදා නිලධාරීන් විසින් තරුණයන් 11 දෙනාගේ පැහැර ගැනීමේ සිද්ධිය ඇතුළු ඇතැම් ප්‍රධාන පෙළේ විමර්ශන කිහිපයක් ඔහු විසින් සිදු කරමින් තිබුණි. ඔහු විසින් එල්ටීටීඊය විසින් සිදුකළ අපරාධ සිද්ධි 60ක් ඇතුළුව ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන සාර්ථකව නිම කර ඇත. හදිසියේ කරන ලද මාරු කිරීම සාධාරණීකරණය කරන ලද්දේ “සේවා අවශ්‍යතාවයක්” ලෙස සලකමිනි. මාධ්‍යයට අනුව, තරුණයන් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකුට ආරක්ෂාව දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණරත්න විසින් පොලිස් පරීක්ෂක නිශාන්තට එල්ටීටීඊය සමග සම්බන්ධකම් ඇති බවට කියමින් මේ මාරු කිරීම සම්බන්ධයෙන් මූලික වී කටයුතු කර ඇත. කෙසේ වුවත්, පොලිස් පරීක්ෂක නිශාන්ත සම්බන්ධයෙන් වන මේ චෝදනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විසින් ප්‍රතික්ෂේප කර ඇත. මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මේ මාරුවීම සිදු කර ඇත්තේ ජනපති නියමයකින් බවයි. මාරු වීම අවලංගු කරන ලද්දේ මාධ්‍ය විසින් හෙළි දරවී කිරීමත් සමග පැමිණි තදබල විවේචන නිසාය.

21

²⁰ <http://colombogazette.com/2018/12/13/police-fire-tear-gas-on-mob-near-katuwana-police-station/> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 10 වෙනිදා)
²¹ <http://www.dailymirror.lk/article/Transfer-of-CID-s-IP-Nishantha-Silva-cancelled-158630.html>, <http://www.dailymirror.lk/158572/CID-s-IP-Nishantha-Silva-transferred>, <http://www.lankatruth.com/en/2018/11/letter-by-igp-proves-ip-nishantha-silva-was-transferred-by-president-sirisena/> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 20 වෙනිදා)

D. ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් පසු මර්දනයන්

ඔක්තෝබර් 26 වැනිදා ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් පසු මාධ්‍ය නිදහස විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් තර්ජනවල වැඩිවීමක් දක්නට ලැබුණි. එසේම ඇතැම් සුවිශේෂී දේශපාලනික සිද්ධි ආවරණය කිරීමෙන් මාධ්‍ය වලකා තිබුණි. මේ කාලයේ එසේම පාර්ලිමේන්තුවේ ප්‍රවණ්ඩත්වය ද දක්නට ලැබුණු අතර, විශේෂයෙන්ම ජනපතිවරයාගේ ස්ථාවරයට විරුද්ධ ස්ථාවරයක් ගත් කතානායකවරයාට එරෙහිව සහ මේ සිද්ධි නිසා ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට සහ පොලිස් නිලධාරීන්ට පාර්ලිමේන්තුව ඇතුළත දී තුවාල සිදු විය. කුමන්ත්‍රණයට විරුද්ධව මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දැක්වූ ප්‍රසිද්ධ සිවිල් සමාජ ක්‍රියාකාරියෙකුට විරුද්ධව විමර්ශනයක් සිදු කරන ලද්දේ ඔහු මාධ්‍ය සාකච්ඡාවේ දී දැක් වූ අදහස් සම්බන්ධයෙනි. ජනාධිපතිවරයා විසින් ද ඔහු සහ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් සාණාත්මක අදහස් දක්වන ලදී. එසේම ජනාධිපතිවරයා විසින් සමලිංගික-ද්විලිංගික-සංක්‍රාන්තිසමාජභාවි-අන්තර්ලිංගික-කුයර් (LGBTIQ) ප්‍රජාව හෙළ දකිමින්, එක්සත් ජාතික පෙරමුණු රජය සම්බන්ධයෙන් එය සමනලයන් විසින් කර ගෙන යන්නක් බව කියමින්, සමනල්ලු යන්න LGBTIQ ප්‍රජාවට අපහාස වෙන වචනයක් ලෙස භාවිතා කරන ලදී.

21. දේශපාලනඥයෝ මාධ්‍ය ආයතනවලට බලෙන් ඇතුළු වෙමින්



රූපය 14: විශේෂ කාර්ය බලකාය (STF) රාජපක්ෂ පාක්ෂිකයන් පාලනය කිරීමට උත්සාහ දරමින් - සනත් නිශාන්ත, ප්‍රසන්න රණවිර සහ රොජර් සෙනෙවිරත්න (පින්තූරයේ සිටි) ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (UPFA) නියෝජිතයන් , ඡායාරූපය- ලංකාදීප www.lankadeepa.lk

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා බවට ඔක්තෝබර් 26 වැනිදා ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම නියෝජිතයන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත ඇතුළු වීමට උත්සාහ දරන ලදී. මාධ්‍ය වාර්තා දැක්වූ ආකාරයට මංගල සමරවීර, රංජිත් මද්දුමබණ්ඩාර යන විසුරුවූ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී වතුර සේනාරත්න සමග එහි පැමිණි බවට ප්‍රකාශ කළ අතර, ඔවුන් වෙතට එහි ඇතුළු වී තිබෙන කෙහෙළිය රඹුක්වැල්ල, සනත් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ, සහ ප්‍රසන්න රණවිර වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහින්ද රාජපක්ෂගේ පාක්ෂිකයන් පැමිණ ඇත. මේ තත්වයේ දී, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) මේ තත්වය පාලනය කිරීමට කැඳවා ඇති අතර, රජයේ ප්‍රධාන

රූපවාහිනී ස්ථානය සභාපති සහ අනෙකුත් නිලධාරීන්ගේ බලයෙන් ගිලිහී තිබුණි. විසුරු කැබිනට් මණ්ඩලයේ සිටි ඇමැතිවරුන්ට ප්‍රකාශයක් කිරීමට ඉඩ නොදුන් අතර, රූපවාහිනිය රාජපක්ෂ හිතවාදීන් විසින් තමන් යටතට ගෙන තිබුණි.²²

22. රාජ්‍ය මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට තර්ජනය කෙරේ, ඉවත් කෙරේ.

මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් වීමෙන් අනතුරුව ලේක්හවුස්, ජාතික රූපවාහිනී සංස්ථාව(SLRC), ස්වාධීන රූපවාහිනී ජාලය (ITN) වැනි රජයේ මාධ්‍ය ආයතනවල ජනමාධ්‍යවේදීන්ට, පරිපාලකයන්ට සහ අනෙකුත් කාර්ය මණ්ඩලයට තර්ජනය කළ බවට, අවහිර කළ බවට, ඔවුන්ගේ තනතුරුවලින් බලෙන් ඉවත් කළ බවට වාර්තා වේ. ලේක්හවුස් ආරංචි මාර්ගවලට අනුව, ඔක්තෝබර් 26 වැනිදාට පළ වීමට තිබූ පුවත්පත්වල පිටු සැකසුම් රාජපක්ෂ හිතවාදීන් කණ්ඩායමක් විසින් බලහත්කාරයෙන් වෙනස් කර ඇත. සතිඅන්ත පුවත්පත්වල කාර්ය මණ්ඩලයට පවා, පුවත්පත් මුද්‍රණය කරන ලෙස බලකර ඇත්තේ සංස්කරණ කටයුතු පවා හරිහැටි නොකර තිබියදීය.²³ මේ අතරතුර, ප්‍රචායනී සහ වත්මන් කටයුතු සම්බන්ධ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුභාෂ් ජයවර්ධන ඇතුළුව ස්වාධීන රූපවාහිනියේ ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට බලෙන් එළියට දමා ඇත්තේ, ඔවුන්ට පහර දෙනු ලැබීමට ඉඩ ඇති බවට පුවත් ලැබීමෙන් පසුවය. ඔක්තෝබර් 28 වැනිදා (ඉරිදා) මාධ්‍ය වාර්තා කළේ රූපවාහිනී සංස්ථාවේ සභාපති සහ ස්වාධීන රූපවාහිනී ජාලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඔක්තෝබර් 26 වැනි දා රාත්‍රියේ සිට ආයතනවලට නොපැමිණි බවයි..

23. එක්සත් ජාතික පක්ෂ (UNP) පාක්ෂිකයන් ලේක් හවුස් වෙත බලෙන් ඇතුළු වීමට උත්සාහ දරයි

එක්සත් ජාතික පක්ෂයේ (UNP) පාක්ෂිකයන් කණ්ඩායමක් විසින් රජයට අයිති මුද්‍රණ මාධ්‍ය ආයතනයක් වන ලේක්හවුස් වෙත දෙසැම්බර් 13 වැනිදා බලෙන් ඇතුළු වීමට උත්සාහ දරා ඇත. කාර්ය මණ්ඩලයේ ඇතැමෙක් ඉන්ෆෝම් වෙත දැනුම් දුන් පරිදි, සිද්ධිය සිදු වූයේ ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවමින් නිකුත් කළ ගැසට් නිවේදනය වලංගු නොවන බවට, සහ මහමැතිවරණයක් කැඳවීම නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවය. මාධ්‍යවලට අනුව, එ.ජා.ප. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ ඔවුන්ගේ පාක්ෂිකයන් විසින් ලේක්හවුස් වෙත ඇතුළු වීමට උත්සාහ දරා ඇති අතර නමුත් ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් පොලීසියේ සහයෝගය සහිතව ඔවුන් වලකා ඇත. කෙසේ වුවත් මේ සිද්ධිය එ.ජා.ප. විසින් හෙළ දුටු අතර, මේ ගැන පරීක්ෂණයක් සිදු කිරීමට ද පොරොන්දු වෙන ලදී.²⁴

24. අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ආවරණය කිරීමෙන් මාධ්‍ය අවහිර කෙරේ

දේශපාලන කලබලයෙන් පසුව රනිල් වික්‍රමසිංහ නැවතත් අගමැතිවරයා ලෙස පත්වූ අතර, ඔහු අගමැති ලෙස දිවුරුම් දී දෙසැම්බර් 16 වැනිදා ජනපති කාර්යාලයේ දී පැවැත්වුණි. නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දී දෙසැම්බර් 20 වැනිදා පැවැත්වුණි. මේ අවස්ථා දෙකෙහි දීම, දිවුරීම සිදු වන අවස්ථාවේ සිටීමට මාධ්‍යයට ඉඩ ලැබුනේ නැති බව මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍යවල සංස්කාරකවරු කිහිප දෙනෙක් ඉන්ෆෝම් සමග පවසන ලදී. මේ අවහර කිරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාර ඇතුළු ඇතැම් සංවිධාන විසින් හෙළ දකින ලද අතර, එය තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක් ලෙස හඳුන්වන ලදී.²⁵

²² <http://srilankabrief.org/2018/10/sri-lanka-slpp-loyalists-forcibly-take-over-state-media-institutions/> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 15 වෙනිදා)
²³ <https://mobile.twitter.com/tingilye/status/1056201659557113856> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 29 වෙනිදා)
²⁴ <https://srilankamirror.com/news/12021-unp-condemns-violence-outside-lake-house> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 16 වෙනිදා)
²⁵ <https://www.colombotelegraph.com/index.php/media-barred-from-covering-ranil-wickremesinghe-swearing-in-president-worried-about-humiliation-caused-by-photograph/https://freemediasrilanka.wordpress.com/2018/12/31/%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A->

25. පාර්ලිමේන්තුවේදී කතානායකට පහර දෙයි



රූපය 15: මන්ත්‍රීවරු කතානායකවරයා සිටින ප්‍රදේශයට පහර දෙන ආකාරය (වමේ), පොලීසිය සහ පාර්ලිමේන්තු නිලධාරීන් කතානායකවරයා පහරදීමට ලිපිත් ආරක්ෂා කර ගන්නා ආකාරය S, ඡායාරූප- රොයිටර්ස්

නොවැම්බර් 15 සහ 16 වැනි දින පැවැති පාර්ලිමේන්තු සැසි දෙකක දී කතානායක කරු ජයසූරියට පහර දෙන ලදී. පළමු සිද්ධිය සිදු වූයේ නොවැම්බර් 15 වැනිදා කතානායකවරයා පාර්ලිමේන්තු සැසිය ආරම්භ කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දීය. ජනාධිපති මෙහිත්‍රිපාල සිරිසේනට සහ හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට සහයෝගය දක්වන දිලුම් අමුණුගම, ආනන්ද අලුත්ගමගේ, තිලංග සුමතිපාල, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ අනෙකුත් බොහෝ දෙනෙක් කතානායකවරයා වෙත පැමිණ ප්‍රහාරය දියත් කළහ. කෙසේ වුවත් එක්සත් ජාතික පෙරමුණේ සහ අනෙකුත් සුළුතර පක්ෂවල මන්ත්‍රීන් විසින් කතානායකවරයා වට කරගෙන ආරක්ෂා කරන ලදී. ඊළඟ ප්‍රහාරය දියත් වූයේ නොවැම්බර් 16 වෙනිදා කතානායකවරයා ඇතුළු වෙන අවස්ථාවේ සහ හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට එරෙහි විශ්වාස හංග යෝජනාවක් සම්බන්ධයෙන් ඡන්දයක් පවත්වමින් සිටියදීය. ජනාධිපති සිරිසේන සහ රාජපක්ෂ වෙත සහයෝගය දක්වන මන්ත්‍රීවරු විසින් කතානායක ආසනය අවහිර කරන ලදී. මේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සැසිය නවතා දැමීමට ද උත්සාහ කළහ. කෙසේ වුවත්, කතානායකවරයා, අමතර දොරකින් පොලීස් ආරක්ෂාව යටතේ ඇතුළුවිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් පොත් සහ පුටු ආදියෙන් කතානායකවරයාට පහර දී ඇත. මේ අතර, එක්සත් ජාතික පෙරමුණේ (එජාපෙ) සහ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පොලීස් නිලධාරීන්ට මේ කණ්ඩායම විසින් පහර දී ඇත්තේ මිරිස් කුඩු, පොත් සහ පුටු යොදා ගනිමිනි. එසේම ඇතැම් එජාපෙ මන්ත්‍රීවරුන් ද ප්‍රචණ්ඩ ලෙස හැසිරී ඇති බවට වාර්තා වේ²⁶

26. පාර්ලිමේන්තු සැසිවාරය සජීවී ලෙස විකාශන මාධ්‍ය විසින් නවතයි

කතානායක කරු ජයසූරිය විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සෝමරත්න දිසානායක පාර්ලිමේන්තුවට කැඳවා දෙසැම්බර් 5 වැනි දින හදිසියේ පාර්ලිමේන්තු සැසි සජීවී විකාශය නැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත. පාර්ලිමේන්තුව සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අතර පාර්ලිමේන්තු සැසි සජීවී විකාශය සම්බන්ධයෙන් එකඟතාවයක් ඇත. කෙසේ වුවත්, සජීවී විකාශය නොවැම්බර් 14 වැනි දා ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් හදිසියේ නවතා ඇත.

<http://www.sguardian.org/sri-lanka-speaker-under-attack-by-sirisen-rajapaksa-goons-in-the-house/>, <http://dbsjeyaraj.com/dbsj/archives/61712>, <https://www.timeslive.co.za/news/world/2018-11-16-chilli-powder-thrown-as-sri-lankan-mps-brawl-again/>, (අවසාන වශයෙන් ප්‍රචේද වූයේ දෙසැම්බර් 16 වෙනිදා)
²⁶<https://www.sguardian.org/sri-lanka-speaker-under-attack-by-sirisen-rajapaksa-goons-in-the-house/>, <http://dbsjeyaraj.com/dbsj/archives/61712>, <https://www.timeslive.co.za/news/world/2018-11-16-chilli-powder-thrown-as-sri-lankan-mps-brawl-again/>, (අවසාන වශයෙන් ප්‍රචේද වූයේ දෙසැම්බර් 15 වෙනිදා)

මේ සිද්ධිය ඇතැම් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් මතු කළ අතර, එකඟතාවය මෙසේ බරපතල ලෙස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගුවන් විදුලි සංස්ථාවට විරුද්ධව වහා ක්‍රියාමාර්ග ගත යුතු බවට ප්‍රකාශ කරන ලදී. තුන් වතාවක් කැඳවීම් නොසලකා හැරීමෙන් පසුව, අවසානයේ, දෙදෙනාම කතානායක හමුවේ පෙනී සිට, සජීවී විකාශය ඇරඹීමට පොරොන්දු වූයේය.²⁷

27. සිවිල් සමාජ නායකයා කැඳවා පොලිසියෙන් ප්‍රශ්න කරයි



රූපය 16: සමන් රත්නප්‍රිය, ඡායාරූපය -ඩේලිමිරර් www.dailymirror.lk

ප්‍රමුඛ පෙළේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් සහ වෘත්තීය සමිති නායකයෙක් වන සමන් රත්නප්‍රිය පොලිසිය විසින් කැඳවා තිබුණේ ඔහු විසින් ප්‍රවාත්ති සාකච්ඡාවක දී පළ කළ අදහසක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමටයි. මෙය වෝදනා කළ පරිදි පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් විසින් සමන් රත්නප්‍රියට විරුද්ධව කරන ලද පැමිණිල්ලකට ප්‍රතිචාරයක් වශයෙන් වන අතර, ඔහුගේ අදහස් දැක්වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත්, ජනාධිපතිතුමාට මරණ තර්ජනයක් වන බවත් යන්න සම්බන්ධයෙන් මේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. පැමිණිල්ලෙන් අනතුරුව, පොලිස්පතිගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන ආරම්භ කළ අතර, සමන් රත්නප්‍රියගෙන් සහ ඔහුගේ හිතවතුන් සහ සහෝදර ක්‍රියාකාරීන් වන ප්‍රවාත්ති සාකච්ඡාවට පැමිණ සිටි මහාචාර්ය සරත් විජේසූරිය, සහ ගාමිණී වියන්ගොඩ යන අයගෙන් ද පැය දෙකහමාරකට වැඩි කාලයක් තිස්සේ ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.²⁸

²⁷ <http://www.dailynews.lk/2018/12/06/political/170518/speaker-summons-media-secretary-slbc-chairman>, <http://colombogazette.com/2018/12/05/speaker-karu-jayasuriya-slams-slbc-chief/> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 16 වෙනිදා)

²⁸ <https://www.newsfirst.lk/2018/12/14/saman-rathnapriya-provides-statement-to-the-police-special-investigation-unit>, <http://colombogazette.com/2018/12/11/probe-launched-into-comments-made-by-saman-rathnapriya/>, <http://www.hirunews.lk/205948/police-to-investigate-saman-rathnapriya-on-his-statement-that-threatens-national-security> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 16 වෙනිදා)

28. ජනපති LGBTIQ ප්‍රජාව සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සමලිංගික-ද්විලිංගික-සංක්‍රාන්තිසමාජභාවී-අන්තර්ලිංගික-කුයර් (LGBTIQ) ප්‍රජාව සම්බන්ධයෙන් මතු කළ අදහස් සම්බන්ධයෙන් සංවිධාන කිහිපයක් විසින් තදබල දෝෂාරෝපණය කිරීමට ලක් කර ඇත. ජනාධිපති එක්සත් ජනතා නිදහස් සංධානයේ (එජනිස) රැළියක් නොවැම්බර් 5 වැනි දින අමතමින් කියා සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ “සමනල ජීවිතයක්” ගත කළ බවත්, රජයේ තීරණ ගත්තේ ඔහුගේ “සමනල නඩය” විසින් බවත්ය. මේ අදහස් සමලිංගිකභීතීකාවෙන් යුතුව ඉදිරිපත් කළ අදහස් සේ පෙනුණු අතර, LGBTIQ ප්‍රජාවට අපහාසාත්මක ලෙස ඉදිරිපත් කර තිබුණි. මේ අදහස්වලට විරුද්ධව LGBTIQ ප්‍රජාව විසින් සහ අනෙකුත් අය විසින් එකතු වී විරෝධතා දැක්වූ අතර, එයින් “ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමනලයෝ” යන කණ්ඩායමේ බිහිවීම ද ඇති විය.²⁹



රූපය 17: LGBTIQ ප්‍රජාව සහ අනෙකුත් අය ජනපතිගේ සමලිංගික භීතීකාවෙන් යුතු අදහස් දැක්වීමට සහ සිදුවන දේශපාලනික අර්බුදය සම්බන්ධයෙන් විරෝධතාවය දක්වමින්, ඡායාරූපය: බකමුණෝ bakamoono.lk

²⁹ <http://colombogazette.com/2018/11/06/president-under-fire-over-butterfly-comments/> (අවසාන වශයෙන් ප්‍රවේශ වූයේ දෙසැම්බර් 15 වෙනිදා)